



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2382/11 - 2024 අප්‍රේල් මස 30 වැනි අගහරුවාදා - 2024.04.30

(රජයේ බලයට ප්‍රකිරීකා කරන දෙනු)

### I වැනි කොටස: (I) වැනි ජ්‍යෙෂ්ඨ - සාමාන්‍ය

#### රජයේ නිවේදන

2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනත

2024 අංක 1 දරන මූදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග

2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනතන් 11 වන වගන්තිය සමග කියවිය යුතු එකී පනතන් 17 වන වගන්තිය යටතේ මූදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමානාවරයා විසින් නිකුත් කරන ලද නියෝග.

රනිල් විකුමසිංහ,

මූදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමානාව.

2024 අප්‍රේල් මස 20 වැනි දින,

කොළඹ දි ය.

නියෝග

- මෙම නියෝග 2024 අංක 1 දරන මූදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග (මෙහි මින් මත "නියෝග" ලෙස සඳහන් කරනු ලබන) යනුවෙන් හඳුන්වනු ලැබේය හැකිය.
- (ඇ) ශ්‍රී ලංකා මහ බැංකුව (මෙහි මින් මත "මහ බැංකුව") ලෙස සඳහන් කරනු ලබන) මූදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධික්ෂණ අධිකාරිය ලෙස ක්‍රියා කළ යුතු වන අතර මූදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් නියාමනය සහ අධික්ෂණය කිරීමේ වගකීම මහ බැංකුව සතුය.
- (ආ) මෙම නියෝගයන් හි විධිවිධානවලට අනුකූලව මහ බැංකුවේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි මිනැම නිලධාරියෙකුට ලිඛිතව බලය පැවරීමට මහ බැංකුවට හැකිය.



3. මෙම නියෝගයන්හි “මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා” යන්නෙන් මුදල්, වෙක්පත්, වෙනත් මූල්‍ය උපකරණ හෝ අනෙකුත් අයය රාජිත උපකරණ ආකාරයෙන් මුදල් භාර ගැනීම සහ එම වටිනාකමට අනුරූප අයයක් මුදලින් හෝ සහ්තිවේදනය, පණිවිධිය, පැවරීම මගින් ප්‍රතිලාභීයකුට ගෙවීම හෝ ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීමේ සේවා සපයන්නා අයන් වන තීශ්කාංශ ජාලය ආදි වෙනත් ක්‍රමවේද මගින් ප්‍රතිලාභීයකුට ගෙවීම් කිරීම යන මූල්‍ය සේවාවන් අදහස් වේ. එවැනි ගනුදෙනු සඳහා අතරමැදියකු හෝ වැඩි ගණනක් සම්බන්ධ වීමට හැකි අතර තෙවන පාර්ශ්වයකට සිදු කරන අවසාන ගෙවීමක් ද ඇතුළත් විය හැකිය. එසේම, එය ශ්‍රී ලංකාව තුළ එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට හෝ වෙනත් යම් රටක සිට ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට විය හැකිය.
4. මහ බැංකුව විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයක අධිකාරිය යටතේ සහ එහි අන්තර්ගත නියමයන් හා කොන්දේසි වලට අනුකූලව මිස කිසිදු පුද්ගලයකු විසින් මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස ව්‍යාපාර කටයුතු වල නියුත්ක් වීම හෝ ක්‍රියා කිරීම නොකළ යුතුය.
- කෙසේ වෙනත්, මහ බැංකුව හෝ වෙනත් නියාමකයෙකු හෝ රාජ්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද වෙනත් බලපත්‍රයක්, අවසර පත්‍රයක් හෝ බලය පැවරීමක් යටතේ මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස දැනවමත් ක්‍රියා කරන හෝ එසේ නියුත්ක් වීමට හෝ ක්‍රියා කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයෙකුට මෙම නියෝගයන්හි විධිවිධාන අදාළ නොවේ.
5. (අ) මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුත්ක්වීමට හෝ ක්‍රියාකාරීමට ලියාපදිංචි වීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබීම සඳහා කිසියම් පුද්ගලයෙකු;
- 2007 අංක 7 දරන සමාගම් පනතෙහි අර්ථ නිරුපණය අනුව, ඇපයෙන් සීමිත සමාගමක්, අක් වෙරළ සමාගමක් හෝ විදේශීය සමාගමක් හැර, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අවම වශයෙන් රුපියල් මිලයන විස්ස (20) ක හෝ මහ බැංකුව විසින් නියම කරන ලද වෙනත් ප්‍රමාණයක ක්ෂය තොට් ප්‍රාග්ධනයක් ඇති සමාගමක් වීම;
  - මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකුගේ ව්‍යාපාර හා ඒ හා සම්බන්ධ කටයුතු පමණක් සිදු කිරීම; සහ
  - මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සැපයීම සඳහා පද්ධතියක් හෝ මනාව නිර්වචනය කරන ලද යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම/ක්‍රියාත්මක කිරීම කළ යුතුය.
- (ආ) ඉහත (අ) ජේදය යටතේ සුදුසුකම් ලබන තැනැත්තෙකු හට, මහ බැංකුව විසින් මෙම නියෝගයන්ට අනුකූලව නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයක අධිකාරිය යටතේ, මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සැපයීමේ කාර්යය සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ජ්‍යෙෂ්ඨය හා අරමුදල් සුරක්ෂිත තබා ගැනීම සම්බන්ධව, මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුත්ක්වීම හෝ ක්‍රියාකාරීම කළ හැකිය.
- (ඇ) මහ බැංකුව හෝ වෙනත් නියාමකයෙකු හෝ රාජ්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද බලපත්‍රයක්, අවසර පත්‍රයක් හෝ බලය පැවරීමක් නොමැතිව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස දැනවමත් ක්‍රියා කරන සේවා සපයන්නෙන් මෙම නියෝග බලාත්මක වූ දින සිට වසරක් ඇතුළත ලියාපදිංචි සහතිකයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර, ලියාපදිංචි සහතිකය සඳහා වන අයදුම්පත නියමිත කාල සීමාව තුළ නිසි ලෙස යොමු කොට ඇති නම් මුවන්ගේ අයදුම්පත සම්බන්ධයෙන් මහ බැංකුව වෙතින් දැනුම් දීමක් ලැබෙනතුරු ඔවුන්ගේ ව්‍යාපාරයන්හි නිරත්වීමට අවසර දෙනු ලැබේ.
6. (අ) මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුත්ක්වීමට හෝ ක්‍රියාකාරීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් තැනැත්තෙකු, මහ බැංකුව විසින් නියම කරනු ලබන අයදුම්පතක් මගින් ඒ සඳහා ලියාපදිංචි වීමට අයදුම් කළ යුතුය.
- (ආ) මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස ව්‍යාපාරයේ යොදීමට හෝ ක්‍රියා කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් පුද්ගලයෙකු මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා පද්ධතියේ හෝ එම යාන්ත්‍රණයේ තොරතුරු අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.
- (ඇ) ඉදිරිපත් කරන ලද අයදුම්පත, ලියකියවිලි, තොරතුරු සහ අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු අනෙකුත් විස්තර සහ මහ බැංකුව විසින් ඉල්ලා සිටිනු ලබන එවැනි ඕනෑම වෙනත් ලියකියවිලි හෝ තොරතුරුවල අන්තර්ගත කරණු පිළිබඳව මහ බැංකුව සැහීමකට පත් වන්නේ නම්, මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතු වල නියුත්ක්වීම හෝ ක්‍රියාකාරීම සඳහා ලියාපදිංචි සහතිකයක් මහ බැංකුව විසින් නිකුත් කළ හැකිය.

- (ඇ) කිසිදු හේතු දැක්වීමකින් තොරතු ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කළ හැකිය.
- (ඉ) මෙම නියෝගයෙහි (ඇ) ජේදය යටතේ නිකුත් කරනු ලබන ලියාපදිංචි සහතිකය, එම සහතිකයේ හේ ඒ සමග ඇති උපලේඛනයේ සඳහන් කරනු ලබන කොන්දේසිවලට යටත් විය හැකිය.
7. (ඇ) මෙහි 6 වැනි නියෝගයෙහි (ඇ) ජේදය අනුව අයදුම්පතක් ඉදිරිපත් කළ පසු මහ බැංකුව විසින් කරනු ලබන දැනුම්දීමකින් අනතුරුව අයදුම්කරු විසින් මහ බැංකුවට ලියාපදිංචි ගාස්තුවක් ගෙවිය යුතුය.
- (ඇ) ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමෙන් පසුව, එම ලියාපදිංචි සහතිකය වලංගුව පවතිනතෙක් මහ බැංකුව වෙත වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතු අතර, එම ගෙවීම සැම ලින් වර්ෂයකම ජනවාරි මස කුල දී සිදු කළ යුතුය.
- (ඇ) මහ බැංකුවට ලියාපදිංචි ගාස්තුව සහ වාර්ෂික ගාස්තුව වරින් වර තීරණය කළ හැකිය.
- (ඇ) මෙම නියෝග යටතේ නිකුත් කරනු ලැබූ මාරුගෝපයේ දක්වා ඇති පරිදි, නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය සැම වසර තුනකට වරක් අපුත් කළ යුතුය.
8. 6 වැනි නියෝගයෙහි (ඇ) ජේදය යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයක් ලැබූ තැනැත්තෙකු මෙහි මින් මත "ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නා" ලෙස හැඳින්වේ.
9. සැම ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නෙකුම 6 වැනි නියෝගයෙහි (ඇ) ජේදය යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපතක් එහි ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ සහ එහි ගාබා ඇත්තාම් ඒ සැම ගාබාවකම ප්‍රදරුණය කළ යුතුය.
10. (ඇ) මෙම නියෝග යටතේ නිකුත් කර ඇති උපදෙස්වලට යටත්ව, ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නෙකුට නියෝජිතයින් පත් කළ හැකිය.
- (ඇ) ඉහත (ඇ) යටතේ පත් කරන ලද නියෝජිතයින් විසින් ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නාගෙන් ලද පත්වීම් ලිපියේ නිල මූදාව සහිත පිටපතක් ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදරුණය කළ යුතුය.
11. 6 වැනි නියෝගයෙහි (ඇ) ජේදයට යටත්ව. සැම ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නෙකුම විසින්;
- (ඇ) මෙම නියෝග යටතේ දක්වා ඇති ව්‍යාපාරයන්හි පමණක්, මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නාකු ලෙස ව්‍යාපාරයේ නියුත්කා විම හේ ක්‍රියා කිරීම කළ යුතුය:
- (ඇ) ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නන් සහ නියෝජිතයන් අතර මුදල් සම්පූර්ණය කිරීම බැංකු තුවමාරු මගින් පමණක් විය යුතුය;
- (ඇ) ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා ව්‍යාපාර සඳහා වන ලියාපදිංචි සහතිකය යටතේ සිදුකරන ක්‍රියාකාරකම් වල නියැලී සිටින නියෝජිතයින්, ආග්‍රිතයින් සහ සේවකයින්ගේ ව්‍යාපාර පවත්වා ගැනීම සිදු කළ යුතුය; සහ
- (ඇ) ප්‍රේෂකයා, ප්‍රතිලාභියා, නියෝජිතයා, තුවමාරු කිරීමේ ක්‍රමය, සුරක්ෂිතව තබා ගත යුතු කාලය ආදි තොරතුරු ද ඇතුළත්ව ගනුදෙනු පිළිබඳ ව්‍යාපාර පවත්වා ගැනීම කළ යුතුය.
12. මහ බැංකුව විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය යටතේ ලියාපදිංචි මුදල් හේ වට්නාකම් පැවරීම් සේවා සපයන්නෙකු හේ එහි නියෝජිතයින්, දැනට පවත්නා නීතියට අනුව අදාළ විය හැකි බලපත්‍රයක, අවසරයක, බලය පැවරීමක හේ ලියාපදිංචියක අධිකාරියකින් තොරතු පහත සඳහන් කිසිදු කටයුත්තක නිරත නොවිය යුතුය.
- (ඇ) තැන්පත හාර ගැනීම
- (ඇ) විදේශ විනිමය ගනුදෙනු
- (ඇ) ගෘය ලබා දීම

- (අ) 1988 අංක 30 දරන බැංකු පනත, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත, 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගර බිල්පත් ආදා පනත, 1937 අංක 7 දරන ලියාපදිංචි කොටස් භා පුරුෂම්පත් ආදා පනත, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත, 2005 අංක 28 දරන ගෙවීමේ භා බේරුම් කිරීමේ පැද්ධති පනත ඇතුළු හිනෑම පනතක් හෝ ආදා පනතක් හෝ ඒවායේ හිනෑම සංගෝධනයක් හෝ ඒ අනුව නිකුත් කරන ලද නියෝගයන් යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක්, අවසරයක්, බලය පැවරීමක් හෝ ලියාපදිංචි කිරීමක් මගින් නියම කරනු ලබන කටයුතු
- (ඉ) මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියෝග හෝ විධානයක් හෝ වෙනත් හිනෑම නීතියක් මගින් සීමා කර ඇති කටයුතු
13. ලියාපදිංචි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සපයන්නා සහ එහි නියෝගකින්, එහි නාමයට මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සපයන ව්‍යාපාරයක් හැරවෙන වචන හැර, බැංකුව, මූල්‍ය ආයතනය, ආයෝජන සමාගම, මූදල් හෝ විදේශ මූදල් පුවමාරුව, දේපල වෙළඳාම වැනි වෙනත් ක්‍රියාකාරකම් හැරවෙන හෝ වෙන යම් වචන ඇතුළත් නොකළ යුතුය.
14. සැම ලියාපදිංචි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සපයන්නෙකුම තම ව්‍යාපාරයේ නාමයෙහි, ලියාපදිංචි කාර්යාල ලිපිනයෙහි, අධ්‍යක්ෂක මණ්ඩලයෙහි, ව්‍යාපාරයේ ප්‍රධාන පුද්ගලයන්ගේ හෝ සාම්‍ගමික ව්‍යවස්ථාවලියේ යම් වෙනසක් සිදුවුවහොත්, එහි වෙනස ක්‍රියාත්මක වූ දින සිට රාජකාරී දින තුනක් ඇතුළත මහ බැංකුව වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.
15. (ආ) යම් ලියාපදිංචි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සැපයුම්කරුවෙකු,
- අසත්‍ය හෝ වැරදි සහගත තොරතුරු ඉදිරිපත් කර ඇති බවට හෝ යම් වැදගත් තොරතුරක් ඉදිරිපත් කිරීම මග හැර ඇති බවට; හෝ
  - පනතේ යම් විධි විධානයකට, පනත යටතේ නිකුත් කරනු ලැබූ යම් නියෝගයකට, විධානයකට, මග පෙන්වීමකට, රීතියකට, කොන්දේසියකට, වතුලේඛයකට, මාර්ගෝපදේශයකට හෝ උපදෙස්කට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවට; හෝ
  - මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද කාල සීමාවක් තුළ මහ බැංකුව විසින් දන්වන ලද පරිදි විශේෂ ත්‍රියා මාරු ගැනීමට අපොහොසත් වූ බවට; හෝ
  - වුන්වත්හාවයට පත්ව ඇති බව හෝ වුන්වත්හාවයට පත්වීමට ඉඩ ඇති බවට; හෝ
  - අධිකරණයක් විසින් යම් වරදක් සඳහා වරදකරු කරනු ලැබූ ඇති බවට; හෝ
  - මූල්‍ය පද්ධති ස්ථායිකාවයට තරේණයක් වන හෝ එය අඩාල කරවන ක්‍රියාකාරකමින් අඛණ්ඩව නිරත වන බවට; හෝ
- මහ බැංකුව විසින් සැහීමකට පත් වන පරිදි සනාථ ව්‍යවහොත්, එවැනි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සපයන්නෙකුට නිකුත් කර ඇති ලියාපදිංචි සහතිකය අවලංගු කරන බවට දැනුම් දීමක් කිරීමට මහ බැංකුවට හැකිය.
- (ඇ) ඉහත (ආ) ජේදය යටතේ ලියාපදිංචි සහතිකය අවලංගු කරන බවට දැනුම් දීමක් ලද මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සපයන්නෙකු, එම දැනුම්මීම ලැබූ දින දහාතර (14) ක් ඇතුළත, මෙම නියෝගයන්හි 6 වැනි නියෝගයෙහි (ඇ) ජේදය යටතේ එකි ලියාපදිංචි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සපයන්නාට නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය අවලංගු නොකළ යුත්තේ මන්දයි හේතු දක්වීම් අවලංගු කරන බවට වූ දැන්වීමට එරෙහිව විරෝධතාවක් ලිඛිතව මහ බැංකුවට ඉදිරිපත් කළ හැකිය.
- (ඇ) ඉහත (ආ) ජේදය යටතේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දෙනු ලබන කාල සීමාවේ අවසන් දින සිට දින තිහ (30) ක් ඇතුළත, එම ජේදය යටතේ ඉදිරිපත් කරන ලද විරෝධතා ඇත්තාම් එම විරෝධතා පැලුකිල්ලට ගැනීමෙන් පසු සහ එම ලියාපදිංචි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සැපයුම්කරුගේ විරෝධතාවලට පක්ෂව කරනු ලබන ඉදිරිපත් කිරීම වලට සවන් දීමෙන් පසු, ඉහත (ආ) ජේදය යටතේ කරන ලද දැනුම් දීම කොන්දේසි සහිතව හෝ රහිතව ඉවත්කර ගැනීමට හෝ ලියාපදිංචි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සැපයුම්කරුහට නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය අවලංගු කිරීමට මහ බැංකුවට හැකි වන අතර ඒ බව ලියාපදිංචි මූදල් හෝ වට්නාකම් පැවරීම් සේවා සැපයුම්කරු හට ලිඛිතව දැනුම් දිය යුතුය.

16. ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුවෙකු හට නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය අවලංගු කරනු ලැබූ විටකදී, එකී මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සපයන්නාගේ මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු වහාම අවසන් කිරීමට හා අන්තිවුවීමට එම මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුට මහ බැංකුව තියම කළ යුතුය. මහ බැංකුව විසින් ගනු ලබන එවැනි තීරණ කියාත්මක කිරීම සඳහා පනතෙහි විධිවිධාන ප්‍රකාරව සුදුසු සිනැම ක්‍රියාමාර්ගයක් මහ බැංකුවට ගත හැකිය.
17. සිනැම ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුවෙකුගේ මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා ආම්පිත ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් එතැන් පරික්ෂණ සහ දුරස්ථ අවෙක්ෂණ කටයුතු මහ බැංකුවට සිදු කළ හැකිය.
18. (අ) එතැන් පරික්ෂණ සහ දුරස්ථ අවෙක්ෂණ කටයුතු ඇතුළු ඉහත 11 හා 16 වැනි නියෝගයන්හි දක්වා ඇති කටයුතු සිදු කිරීම සඳහා හෝ ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සපයන්නාගේ ලෙස තවදුරටත් අඛණ්ඩව කටයුතු කරගෙන යාමට ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුට ඇති හැකියාව ඇගයීම සඳහා මහ බැංකුව හෝ මහ බැංකුව විසින් බලය පවතන ලද නිලධාරියෙකු හට අවශ්‍ය විය හැකි ලියකියටිලි, තොරතුරු සහ අනෙකුත් විස්තර සැම ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුවෙක් විසින්ම ලබා දිය යුතුය.
- (ආ) සැම ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුවෙක්ම, 2005 අංක 25 දරන තුස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ්පැවැන්වීමේ සම්මුති පනත, 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, ඒ සඳහා වන සිනැම සංගේධනයන් සහ ඒ යටත් නිකුත් කරන ලද නියෝග, විධාන, රිති, මාර්ගෝපදේශ, උපදෙස්වලට අනුකූල විය යුතු අතර මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ තුස්තවාදයට මුදල් සැපයීම මැඩ්පැවැන්වීම සම්බන්ධයෙන් අධික්ෂණ කටයුතු කිරීම සඳහා මුල්‍ය බුද්ධී ඒකකයට අවශ්‍ය විය හැකි ලේඛන, තොරතුරු සහ වෙනත් විස්තර සැපයුම්කරුවෙනුය.
19. (අ) එතැන් පරික්ෂණ සහ/හෝ දුරස්ථ අවෙක්ෂණ කටයුතු මගින් හෝ ලැබුණු වෙනත් තොරතුරක් මත සිදු කරනු ලබන පරික්ෂණයක් මගින් හෝ යම් ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සපයන්නාගෙනුවෙනු;
- මුදල් හෝ වටිනාකම් පැවරීම සේවාවන්ට අදාළ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අපොහොසත් බව; හෝ
  - මුදල් හෝ වටිනාකම් පැවරීම සේවාවන්ට අදාළ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී මුල්‍ය පද්ධතියේ ස්ථාපිතාවයට අහිත කර බලපෑම් ඇති වන ආකාරයේ අනාරක්ෂිත සහ/හෝ අයහැන් ක්‍රියාමාර්ගයන්හි නිශ්චක්ත වන බව; හෝ
  - ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට සහ මුල්‍ය පද්ධතියේ විශ්වසනීයත්වය, උන්නතිය සහ මනා ක්‍රියාකාරිත්වයට අහිත කර වන පරිදි ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් කරගෙන යන බව; හෝ
  - මෙම නියෝග සහ/හෝ පනත උග්‍රලංසණය කරන බව; හෝ
- හෙළිදරව් වුවහොත්, එකී ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුගේ ව්‍යාපාර කටයුතු වහාම අන්තිවුවීමට සහ මහ බැංකුව විසින් පනවනු ලබන කාන්දුසිවලට යටත්ව සහ නියම කරන ලද කාල සීමාවක් තුළ විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට, ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුට නියම කිරීමට මහ බැංකුවට හැකිය.
- (ආ) ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සපයන්නාගෙනුවෙනු විසින් එකී විශේෂ ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත් වුවහොත් ඉහත 15 වන නියෝගය යටත් ලියාපදිංචි සහතිකය අවලංගු කිරීමට මහ බැංකුවට හැකිය.
- (20) (අ) යම් ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සපයන්නාගෙනුගේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් එහි ව්‍යාපාර කටයුතු ස්වේච්ඡාවන්හි අන්තිවුවීමට තීරණය කළහොත්, එකී ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරු විසින් එකී තීරණය වහාම මහ බැංකුව වෙත දැනුවීය යුතු අතර, එකී තීරණය ගත් දිනයේ සිට දින හතක් ඇතුළත;
- ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවාවලට අදාළ ව්‍යාපාර කටයුතු අන්තිවුවීමට හෝ අඛණ්ඩව පවත්වා ගෙන යාමට අපොහොසත් වුවහොත් විශේෂ ස්ථාපිතාවයෙන් අන්තිවුවීමට තීරණය කළහොත් එකී ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම සේවා සැපයුම්කරුට විසින් එකී තීරණය වහාම මහ බැංකුවට හැකිය.
  - පවත්නා බැඳීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ විස්තරාත්මක යෝජනාවලියක් සහ ගිවිස ගත් සේවා සැපයීම සඳහා වන විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කළ යුතුය.

- (ආ) ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු සිය ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය දැනුම් දීමෙන් පසු, මහ බැංකුව විසින් අවසන් කිරීම සිදු කළ යුතු ආකාරය සහ අවසන් කිරීමට බලපාන කොන්දේසින් පිළිබඳව විධාන නිකුත් කළ හැකිය.
21. මහ බැංකුව විසින්, ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ ව්‍යාපාර කටයුතුවලට අදාළ ඕනෑම අංශයක් හෝ සැම අංශයක් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් වැඩි දෙනෙකුට විධානයන්, මග පෙන්වීම්, රිති, කොන්දේසි, වතුලේඛ, මාර්ගෝපදේශ හෝ උපදෙස් වරින් වර නිකුත් කළ හැකිය. එකී බලයට අගතියක් නොවන ආකාරයෙන් පහත සඳහන් කාර්යයන් සම්බන්ධයෙන් විධාන, මග පෙන්වීම්, රිති, කොන්දේසි, වතුලේඛ, මාර්ගෝපදේශ හෝ උපදෙස් නිකුත් කිරීමට මහ බැංකුවට හැකිය.
- (අ) යහපාලනය, අවධානම් කළමනාකරණය සහ පාලනය ;
  - (ආ) ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවය සහ අනෙකුත් ප්‍රාග්ධන අවශ්‍යතාවන් ;
  - (ඇ) මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා ව්‍යාපාර භාවිතය පිළිබඳ සීමාවන් ;
  - (ඇ) ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගෙන් සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට අදාළ වන ගාස්තු සහ අය කිරීම් ;
  - (ඉ) ගනුදෙනුකරුවන්ගේ සහ ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ;
  - (ඊ) ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවාවලට අදාළ ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ වන නියෝග්තයින්, පාලිත සමාගම් සහ බාහිර පාර්ශ්වයන්ගෙන් ලබාගන්නා සේවාවන්ට අදාළ වන වැඩිහිටිවෙළවල් ;
  - (උ) මුදල් ප්‍රේෂණය හා සම්බන්ධ වන තාක්ෂණයෙහි ආරක්ෂා ක්‍රමවේදයන් ;
  - (උ) ව්‍යාපාරික හා ආයෝජන කටයුතු පිළිබඳ සීමාවන් ;
  - (ඌ) මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා ව්‍යාපාර පිළිබඳ තොරතුරු ලබාදීම් ;
  - (ඌ) තොරතුරු පුද්ගලනය කිරීම් ;
  - (ඌ) අරමුදල් පූරක්ෂිතව තබා ගැනීම හා රීට අදාළ අවශ්‍යතා ; සහ
  - (ඌ) මහ බැංකුව විසින් අවශ්‍ය යැයි සැලකිය හැකි වෙනත් අවශ්‍යතා.
22. මෙම නියෝගයන්හි 6 වැනි නියෝගයෙහි (ඇ) ජෙදය යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය 15 වැනි නියෝගය යටතේ අවලංගු කළ විටකදී, මහ බැංකුව එම අවලංගු කිරීම අවම වශයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පූර්වත්පතක එක් දැනුවීමක් බැහින් පළ කිරීම මගින් හෝ මාධ්‍ය නිවේදනයක් මගින් මහජනතාවට දැනුම් දිය යුතුය.
23. (අ) සුපුසුකම්ලත් අයදුම්කරුවෙකුට ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමෙන් අනතුරුව, මෙම නියෝගයන්ට අනුකූලව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා පවත්වාගෙන යාමට එවැනි අයදුම්කරුවෙකුට ලියාපදිංචි සහතිකයක් නිකුත් කළ බව මහජනතාව වෙත දැනුම් දෙමින් අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ සංසරණය වන එක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි දිනපතා පූර්වත්පතක දැනුවීමක් පළ කිරීමට මහ බැංකුවට හැකිය.
- (ආ) ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ යාවත්කාලීන ලැයිස්තුවක් මහ බැංකුව විසින් අරඹ වාර්ෂිකව අවම වශයෙන් එක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පූර්වත්පතක පළ කිරීම මගින් හෝ මාධ්‍ය නිවේදනයක් මගින් මහජනතාවට දැනුම් දිය හැකිය.

24. ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සැපයුම්කරුවෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද, සම්ප්‍රේෂණය කරන ලද, විසුරුවා හරින ලද, විකාශනය කරන ලද හෝ පුදරිනය කරන ලද යම් ප්‍රවාරක දැන්වීමක් මගින් පනතෙහි හෝ පනත යටතේ නිකුත් කරන ලද නියෝග හෝ පනත යටතේ හෝ මෙම නියෝග යටතේ නිකුත් කරන ලද විධාන, මාර්ගෝපදේශ හෝ උපදේශයන් උප්ලංසණය කිරීමක් හෝ මහජනතාව තොමග යැවීමක් සිදුවන බවට මහ බැංකුවට හැඟී යන්නේ නම්, එම ප්‍රවාරක දැන්වීම ප්‍රකාශයට පත් කිරීම, සම්ප්‍රේෂණය කිරීම, විසුරුවා හැරීම, විකාශනය කිරීම හෝ පුදරිනය කිරීම අත්සුවීමට හෝ නිශ්චිත කාල සීමාවක් තුළදී එම දැන්වීම වෙනස් කිරීම සඳහා ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නේකුට නියම කිරීමට මහ බැංකුවට හැකිය.

25. මෙම නියෝගයන් 2024 ජූනි මස 03 වන දින සිට බලාත්මක වනු ඇත.

26. පද සම්බන්ධයෙන් අන්තර්වර්තනක් අවශ්‍ය වුවහොත් මිස මෙම නියෝගයන්හි -

"පනත" යන්නෙන් 2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනත අදහස් වේ.

"නියෝගීතය" යන්නෙන් මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සැපයීම සඳහා ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නා විසින් පත් කරන ලද ආයතනයක් අදහස් වේ.

"ලියාපදිංචි සහතිකය" යන්නෙන් මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා ව්‍යාපාරයන්හි නියුත්ක් වීමට යම් ආයතනයක් සඳහා මහ බැංකුව විසින් මෙම නියෝග යටතේ නිකුත් කරන ලියාපදිංචිය අදහස් වේ.

"දිනය" යන්නෙන් ලියාපදිංචි අදහස් වේ.

"සුරක්ෂිතව තබා ගැනීම" යන්නෙන් මහ බැංකුව විසින් පනවන ලද සීමාවන් තුළ මුදල් ප්‍රේෂණය සඳහා පහසුකම් සැලසීමට මුදල් තබා ගැනීම අදහස් වේ.

"ක්ෂය නොවූ ප්‍රාග්ධනය" යන්නෙන් ලියමක් හෝ වෙනත් ගාස්තු නොමැති ප්‍රාග්ධනයක් අදහස් වේ.

"ප්‍රතිලාභිය" යන්නෙන් ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නාගේ සේවය හරහා ප්‍රේෂකයා විසින් යවනු බෙන මුදල් ලැබීමට අපේක්ෂිත පුද්ගලයා අදහස් වේ.

"ප්‍රේෂකය" යන්නෙන් මුදල් පුවමාරුව ආරම්භ කරන සහ/හෝ ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නා වෙත ප්‍රේෂණ ඇණවුම ලබාදෙන පුද්ගලයා අදහස් වේ.

EOG 05 - 0009